



## Hector Kobbekaduwa Agrarian Research and Training Institute Data Management Division



| Variety                        | 2026.04.11        | 2026.04.11   | 2026.04.11      | 2026.04.10     | 2026.04.11         | 2026.04.11             | 2026.04.11         | 2026.04.11         | 2026.04.11         | 2026.04.10       |
|--------------------------------|-------------------|--------------|-----------------|----------------|--------------------|------------------------|--------------------|--------------------|--------------------|------------------|
|                                | Peliyagoda Market | Kandy Market | Dambulla Market | Meegoda Market | Norochchole Market | Thambuththegama Market | Keppetipola Market | Nuwaraeliya Market | Bandarawela Market | Veyangoda Market |
| <b>Up Country Vegetable</b>    |                   |              |                 |                |                    |                        |                    |                    |                    |                  |
| Beans                          | 480 - 550         | 400 - 430    | 400 - 480       | 420 - 460      | -                  | 450 - 550              | 450 - 500          | 480 - 520          | 400 - 450          | 450 - 480        |
| Carrot                         | 300 - 350         | 300 - 320    | 200 - 330       | 280 - 340      | -                  | 320 - 370              | 280 - 300          | 300 - 320          | 260 - 300          | 280 - 330        |
| Leeks                          | 200 - 220         | 170 - 180    | 150 - 180       | 180 - 210      | -                  | 180 - 230              | 160 - 180          | 170 - 180          | 180 - 200          | 170 - 200        |
| Beet root                      | 60 - 80           | 80 - 100     | 50 - 80         | 70 - 90        | 80 - 100           | 80 - 120               | -                  | -                  | -                  | 80 - 90          |
| Beet root (N Eliya)            | 100 - 120         | 130 - 140    | 130 - 160       | -              | -                  | -                      | 130 - 150          | 140 - 160          | 100 - 120          | -                |
| Knolkhol                       | 100 - 120         | 90 - 100     | 100 - 140       | 140 - 180      | -                  | -                      | 120 - 150          | 130 - 150          | 100 - 110          | 140 - 180        |
| Raddish                        | 60 - 80           | 50 - 70      | 40 - 50         | 70 - 90        | 40 - 60            | 60 - 80                | 30 - 40            | 35 - 45            | 35 - 45            | 70 - 90          |
| Cabbage (N'Eliya)              | -                 | 100 - 120    | -               | -              | -                  | -                      | 70 - 80            | 120 - 130          | 80 - 100           | -                |
| Cabbage (Kandy)                | 100 - 120         | 60 - 80      | 60 - 80         | 110 - 150      | 80 - 130           | 80 - 110               | -                  | -                  | -                  | 100 - 120        |
| Tomato                         | 250 - 300         | 200 - 230    | 140 - 180       | 200 - 230      | 180 - 220          | 100 - 150              | 200 - 230          | 230 - 260          | 200 - 220          | 180 - 220        |
| <b>Low country Vegetable</b>   |                   |              |                 |                |                    |                        |                    |                    |                    |                  |
| Ladies Fingers                 | 150 - 160         | 140 - 150    | 120 - 140       | 130 - 170      | 130 - 150          | 100 - 140              | -                  | -                  | 140 - 150          | 120 - 160        |
| Brinjals                       | 160 - 200         | 180 - 200    | 130 - 200       | 180 - 230      | 100 - 160          | 110 - 160              | 130 - 150          | -                  | 150 - 180          | 160 - 200        |
| Capsicum                       | 250 - 350         | 320 - 360    | 150 - 280       | 280 - 340      | 300 - 350          | 200 - 250              | 400 - 450          | 440 - 460          | 350 - 400          | 250 - 320        |
| Pumpkin                        | 60 - 70           | 55 - 70      | 40 - 60         | 60 - 80        | -                  | 50 - 70                | 65 - 70            | -                  | 65 - 70            | 60 - 70          |
| Cucumber                       | 80 - 120          | 180 - 200    | 140 - 160       | 60 - 90        | 100 - 150          | 100 - 130              | 130 - 150          | -                  | 100 - 120          | 120 - 140        |
| Bitter Gourd                   | 180 - 220         | 180 - 200    | 130 - 170       | 160 - 200      | 130 - 210          | 160 - 200              | -                  | -                  | 180 - 200          | 160 - 200        |
| Snake Gourd                    | 250 - 260         | 180 - 200    | 90 - 130        | 250 - 270      | 70 - 100           | 120 - 150              | -                  | -                  | 200 - 220          | 130 - 160        |
| Drumstick                      | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Luffa                          | 250 - 280         | 200 - 220    | 180 - 230       | 180 - 210      | 120 - 160          | 150 - 200              | -                  | -                  | 220 - 240          | 180 - 230        |
| Long Beans                     | 200 - 250         | 130 - 150    | 100 - 150       | 130 - 170      | 120 - 150          | 120 - 150              | -                  | -                  | 200 - 220          | 130 - 160        |
| Ash Plantains                  | 100 - 130         | 80 - 100     | 100 - 110       | 130 - 160      | -                  | 60 - 80                | -                  | -                  | 110 - 130          | 120 - 140        |
| Green Chillies                 | 150 - 200         | 250 - 300    | 150 - 220       | 220 - 260      | 200 - 200          | 200 - 250              | 200 - 220          | -                  | 160 - 200          | 220 - 260        |
| Lime                           | 160 - 200         | 150 - 250    | 200 - 300       | 190 - 240      | -                  | 150 - 200              | -                  | -                  | 180 - 200          | 200 - 230        |
| Sweet Potatoe                  | 140 - 150         | 150 - 170    | 100 - 120       | 120 - 130      | -                  | 110 - 150              | 150 - 170          | -                  | 150 - 160          | 120 - 140        |
| Manioc                         | 80 - 100          | 80 - 100     | 100 - 120       | 120 - 140      | -                  | 100 - 120              | 120 - 130          | -                  | -                  | 100 - 120        |
| Eggplant                       | 60 - 80           | 100 - 120    | 80 - 110        | 100 - 150      | 80 - 120           | 70 - 100               | -                  | -                  | 100 - 110          | 110 - 140        |
| Potato (Imported)              | -                 | 145 - 150    | 135 - 150       | 153 - 155      | -                  | 145 - 155              | -                  | -                  | 155 - 165          | 150 - 155        |
| Potato (Welimada)              | 220 - 250         | 240 - 250    | 200 - 220       | 230 - 250      | -                  | -                      | 250 - 260          | -                  | 230 - 250          | 240 - 250        |
| Potato (Nuwaraeliya)           | 260 - 280         | 270 - 280    | 230 - 240       | 280 - 290      | -                  | -                      | -                  | 250 - 260          | -                  | 270 - 280        |
| B'Onion Imported               | -                 | 110 - 125    | 100 - 110       | 110 - 120      | -                  | 115 - 125              | 130 - 140          | -                  | 130 - 135          | 118 - 120        |
| Big-onion Local                | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| <b>Banana</b>                  |                   |              |                 |                |                    |                        |                    |                    |                    |                  |
| Ambul (Rs/Kg)                  | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Kolikuttu                      | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Seeni                          | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Anamalu (Rs/Fruits)            | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Papaya (Rs/Kg)                 | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Passion Fruits (Rs/Fruit)      | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| <b>Other Fruits (Rs/Fruit)</b> |                   |              |                 |                |                    |                        |                    |                    |                    |                  |
| Pineapple - Large              | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| - Medium                       | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| - Small                        | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Mango - Betti                  | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| - Karathakol                   | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Woodapple                      | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Avocado                        | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |
| Orange                         | -                 | -            | -               | -              | -                  | -                      | -                  | -                  | -                  | -                |



හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය  
**Hector Kobbekaduwa Agrarian Research and Training Institute**

දත්ත කළමනාකරණ අංශය  
 තොග මිල ගණන් (කිලෝවකට රුපියල්)  
**Wholesale Prices (Rs/Kg)**



| වර්ගය                    | 2026.04.11       | 2026.04.11     | 2026.04.11     | 2026.04.10    | 2026.04.11         | 2026.04.11        | 2026.04.11          | 2026.04.11       | 2026.04.11        | 2026.04.10       |
|--------------------------|------------------|----------------|----------------|---------------|--------------------|-------------------|---------------------|------------------|-------------------|------------------|
|                          | පැලියගොඩ වෙළඳපොළ | මහනුවර වෙළඳපොළ | දඹුල්ල වෙළඳපොළ | මීගොඩ වෙළඳපොළ | නොරොච්චෝලේ වෙළඳපොළ | තඹුන්තෙමම වෙළඳපොළ | කැප්පෙට්පොළ වෙළඳපොළ | නුවරඑළිය වෙළඳපොළ | බණ්ඩාරවෙල වෙළඳපොළ | වෙයන්තොඩ වෙළඳපොළ |
| <b>උඩරට එළවළු</b>        |                  |                |                |               |                    |                   |                     |                  |                   |                  |
| බෝංචි                    | 480 - 550        | 400 - 430      | 400 - 480      | 420 - 460     | -                  | 450 - 550         | 450 - 500           | 480 - 520        | 400 - 450         | 450 - 480        |
| කැරට                     | 300 - 350        | 300 - 320      | 200 - 330      | 280 - 340     | -                  | 320 - 370         | 280 - 300           | 300 - 320        | 260 - 300         | 280 - 330        |
| ලීක්ස්                   | 200 - 220        | 170 - 180      | 150 - 180      | 180 - 210     | -                  | 180 - 230         | 160 - 180           | 170 - 180        | 180 - 200         | 170 - 200        |
| බීටරුව                   | 60 - 80          | 80 - 100       | 50 - 80        | 70 - 90       | 80 - 100           | 80 - 120          | -                   | -                | -                 | 80 - 90          |
| බීටරුව (නුවරඑළිය)        | 100 - 120        | 130 - 140      | 130 - 160      | -             | -                  | -                 | 130 - 150           | 140 - 160        | 100 - 120         | -                |
| නෝකෝල්                   | 100 - 120        | 90 - 100       | 100 - 140      | 140 - 180     | -                  | -                 | 120 - 150           | 130 - 150        | 100 - 110         | 140 - 180        |
| රාබු                     | 60 - 80          | 50 - 70        | 40 - 50        | 70 - 90       | 40 - 60            | 60 - 80           | 30 - 40             | 35 - 45          | 35 - 45           | 70 - 90          |
| ගෝවා (නුවරඑළිය)          | -                | 100 - 120      | -              | -             | -                  | -                 | 70 - 80             | 120 - 130        | 80 - 100          | -                |
| ගෝවා (නුවර)              | 100 - 120        | 60 - 80        | 60 - 80        | 110 - 150     | 80 - 130           | 80 - 110          | -                   | -                | -                 | 100 - 120        |
| තක්කාලි                  | 250 - 300        | 200 - 230      | 140 - 180      | 200 - 230     | 180 - 220          | 100 - 150         | 200 - 230           | 230 - 260        | 200 - 220         | 180 - 220        |
| <b>පහරට එළවළු</b>        |                  |                |                |               |                    |                   |                     |                  |                   |                  |
| බණ්ඩක්කා                 | 150 - 160        | 140 - 150      | 120 - 140      | 130 - 170     | 130 - 150          | 100 - 140         | -                   | -                | 140 - 150         | 120 - 160        |
| වමබටු                    | 160 - 200        | 180 - 200      | 130 - 200      | 180 - 230     | 100 - 160          | 110 - 160         | 130 - 150           | -                | 150 - 180         | 160 - 200        |
| මාළු මිරිස්              | 250 - 350        | 320 - 360      | 150 - 280      | 280 - 340     | 300 - 350          | 200 - 250         | 400 - 450           | 440 - 460        | 350 - 400         | 250 - 320        |
| වට්ටක්කා                 | 60 - 70          | 55 - 70        | 40 - 60        | 60 - 80       | -                  | 50 - 70           | 65 - 70             | -                | 65 - 70           | 60 - 70          |
| පිටිකැපු                 | 80 - 120         | 180 - 200      | 140 - 160      | 60 - 90       | 100 - 150          | 100 - 130         | 130 - 150           | -                | 100 - 120         | 120 - 140        |
| කරවිල                    | 180 - 220        | 180 - 200      | 130 - 170      | 160 - 200     | 130 - 210          | 160 - 200         | -                   | -                | 180 - 200         | 160 - 200        |
| පතෝල                     | 250 - 260        | 180 - 200      | 90 - 130       | 250 - 270     | 70 - 100           | 120 - 150         | -                   | -                | 200 - 220         | 130 - 160        |
| මුරුගා                   | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| වැටකොළ                   | 250 - 280        | 200 - 220      | 180 - 230      | 180 - 210     | 120 - 160          | 150 - 200         | -                   | -                | 220 - 240         | 180 - 230        |
| මැකරල්                   | 200 - 250        | 130 - 150      | 100 - 150      | 130 - 170     | 120 - 150          | 120 - 150         | -                   | -                | 200 - 220         | 130 - 160        |
| අළු කෙසෙල්               | 100 - 130        | 80 - 100       | 100 - 110      | 130 - 160     | -                  | 60 - 80           | -                   | -                | 110 - 130         | 120 - 140        |
| අඹු මිරිස්               | 150 - 200        | 250 - 300      | 150 - 220      | 220 - 260     | 200 - 200          | 200 - 250         | 200 - 220           | -                | 160 - 200         | 220 - 260        |
| දෙහි                     | 160 - 200        | 150 - 250      | 200 - 300      | 190 - 240     | -                  | 150 - 200         | -                   | -                | 180 - 200         | 200 - 230        |
| බතල                      | 140 - 150        | 150 - 170      | 100 - 120      | 120 - 130     | -                  | 110 - 150         | 150 - 170           | -                | 150 - 160         | 120 - 140        |
| මඤ්ඤොක්කා                | 80 - 100         | 80 - 100       | 100 - 120      | 120 - 140     | -                  | 100 - 120         | 120 - 130           | -                | -                 | 100 - 120        |
| එළබටු                    | 60 - 80          | 100 - 120      | 80 - 110       | 100 - 150     | 80 - 120           | 70 - 100          | -                   | -                | 100 - 110         | 110 - 140        |
| අර්තාපල් (ආනයනික)        | -                | 145 - 150      | 135 - 150      | 153 - 155     | -                  | 145 - 155         | -                   | -                | 155 - 165         | 150 - 155        |
| අර්තාපල් (වැලිමඩ)        | 220 - 250        | 240 - 250      | 200 - 220      | 230 - 250     | -                  | -                 | 250 - 260           | -                | 230 - 250         | 240 - 250        |
| අර්තාපල් (නුවරඑළිය)      | 260 - 280        | 270 - 280      | 230 - 240      | 280 - 290     | -                  | -                 | -                   | 250 - 260        | -                 | 270 - 280        |
| ලොකුඑණු (ආනයනික)         | -                | 110 - 125      | 100 - 110      | 110 - 120     | -                  | 115 - 125         | 130 - 140           | -                | 130 - 135         | 118 - 120        |
| ලොකුඑණු දේශීය            | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| <b>කෙසෙල්</b>            |                  |                |                |               |                    |                   |                     |                  |                   |                  |
| ඇඹුල් (කිලෝවකට)          | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| කෝලිකුටු (කිලෝවකට)       | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| සීනි (කිලෝවකට)           | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| ආනමාළු (එකකට රු.)        | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| ගස්ලබු (කිලෝවකට)         | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| වැල්දොඩම (එකකට රු.)      | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| <b>පළතුරු (එකකට රු.)</b> |                  |                |                |               |                    |                   |                     |                  |                   |                  |
| අන්තය - ලොකු ප්‍රමාණය    | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| - මධ්‍යම ප්‍රමාණය        | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| - කුඩා ප්‍රමාණය          | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| අඹ - බෙට්ටි              | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| - කර්තකොලොම්බන්          | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| දිවුල්                   | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| අලිපේර                   | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |
| දොඩම                     | -                | -              | -              | -             | -                  | -                 | -                   | -                | -                 | -                |

**Note:**  
 Usually, the price collection for Veyangoda and Meegoda wholesale markets is done the previous day between 6.00 pm and 8.30 pm, and for all other wholesale markets, the price collection is done between 7.00 am and 2.00 pm.

Data Management Division  
 Hector Kobbekaduwa Agrarian  
 Research and Training Institute  
 P.O. Box 1522  
 Colombo.